

පුද්ගලයාගේ සමාජගත ජීවිතය අර්ථවත් කරලීම බුදුධහමේ මූලික අරමුණකි. රට හේතුව සමාජ ජීවිතය යනු පුද්ගලයාගේ මෙලොව ජීවිතය සි. යම් පුද්ගලයෙකු මෙලොව ජීවිතය අර්ථවත් කර ගන්නේ නම් රට අනුරූපව ඔහුගේ පරලොව ජීවිතය ද අර්ථවත් වේ. දෙලොව ජීවිතය ම සාර්ථක කරගත් පුද්ගලයා පරම විමුක්තිය වූ නිවන සාක්ෂාත් කර ගැනීමට ද වෙහෙසයි. එවැනි පරමාර්ථ රසක් සඳුන වීමට නම් සමාජගත ජීවිතය මූලික වශයෙන් අර්ථවත් වියයුතු ම ය. ඒ සඳහා බුදුධම නිරදේශ කරන ප්‍රතිපත්ති දෙකක් ලෙස සතර බුහුම විහරණ හා සතර සංග්‍රහ වස්තුව සඳහන් කළ හැකි ය.

### 1. සතර බුහුමවිහරණ

අතුම් වූ ගෞෂ්ය වූ යන අර්ථ බුහුම යන්නෙහි ඇත. විහාර යනු වාසය කිරීම, පැවැත්ම යන්න සි. ඒ අනුව උතුම් අන්දමින්, ගෞෂ්ය අන්දමින් වාසය කිරීම, පැවතීම යනු බුහුම විහරණ හෙවත් විහරණ යන්නෙහි අර්ථය සි. පුද්ගල ජීවිතය ගෞෂ්යත්වයට පත් කරගත හැකි පැවතුම් හතරක් සතර බුහුමවිහරණ යනුවෙන් දක් වේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඩා යනු එවා ය. මහා බුහුමයා තුළ මූල ලෝකයා කෙරෙහි පවතින පැවතුම් හතරක් ලෙස ද මේවා හැඳින් වේ.

#### මෙත්තා

මෙත්තා යනු මෙත්තී බව සි. නැතහොත් මිතුරු බව සි. කිසිදු හේදයකින් තොරව සියලු ම සත්ත්වයන් දැකින් මිදි සැපෙන් යුතුව ජීවත් වනු දැකීමට සිත පොළඹවන උසස් සිතුවිල්ල මෙත්තිය සි. තම මිතුරා පිළිබඳ තමා තුළ පවතින හිතවත් හාවයට සමාන හිතවත් කමක් සියලු ම සත්ත්වයන් කෙරෙහි දක්වීම මෙත්තිය ලෙස තවත් අයුරකින් දක්විය හැකි ය.

අවංක මිතුරා, තම මිතුරාට සියලු කළේහ ප්‍රාර්ථනා කරන්නේ යහපතක් ම ය. එමෙන් ම විපතක් දුකක් කෙසේවත් ප්‍රාර්ථනා කරන්නේ නැත. එබදු මානසික ස්වාධාවයක් සතුරු - මිතුරු ආදි සියල්ලන්ට ම ඇති කර ගැනීම මෙත්තියේ ඇති එක ම උසස් ලක්ෂණය සි. ඒ වෙනුවෙන් කරන මානසික ව්‍යායාමය, මානසික ක්‍රියාදාමය මෙත්ති හාවනාවෙන් සිදු කෙරේ.

#### කරුණා

මිනිස් සිතෙහි ඇති වන අනුකම්පා සහගත සිතුවිල්ල කරුණාව සි. එය උපදින්නේ අන් අයගේ දුකත් දුටු විට ය. එමෙන් ම මුළුන් ඒ දුකින් මුදවාලීම පිළිබඳ අවශ්‍යතාව ය මත ද කරුණා සිතුවිල්ල ඇති වේ.

තවද අනුත්ගේ දුක කැමති නොවන්නා වූ, අනුත්ගේ දුක නොඉවසන්නා වූ අනුත්ගේ දුකට විරැද්ධ වන්නා වූ ස්වභාවය ද කරුණාව යි.

අව්‍යාච්‍යාලාරීන් වහන්සේලා,

**“පරදුකෙක සති සායුනා හදය කම්පනා කරුණා”**

යනුවෙන් දක්වා ඇත්තේ මෙය යි. දුක ඇති වූ විට තැදැකම්, හිතවත්කම්, මත පිහිට වන්නට සිතයි නම් එහි බුහුම්විභාරයක් නැත. ඕනෑ ම සත්ත්වයකුගේ අසරණ බව සලකා මුළුන්ට පිහිටිවීමට සිත පෙළඳී නම් එය නියම කරුණාව වේ.

යමෙකු දුකට පත් වූ විට කරුණා ස්වරුපයෙන් ගෝකයක් ද ඇති වේ. එබදු ගෝකය කරුණාව වැඩිමට බාධාවකි. කරුණාව හඳා වැළපිමට කාරණයක් ද නොවේ. එයින් ද සැබැං කරුණාව වැළකි යයි.

දුකට පත් පුද්ගලයාට මෙලොව පමණක් නොව යහපත කියා දී පරලොව දුකින් ද මිදීමට උපකාර කළ හැකි නම් එය කරුණාවේ ග්‍රේෂ්‍යාතම ලක්ෂණය වේ.

**මුදිතා**

අනුත්ගේ සම්පත්තිය දකින්නා වූ ද අසන්නා වූ ද සත්පුරුෂයන්ගේ සිත්ති ඇතිවන්නා වූ ර්ට සතුවූ වන්නා වූ අනුකුල වන්නා වූ ඊර්ජ්‍යාවට ප්‍රතිවිරැද්ධ වූ ස්වභාවය මුදිතාව යි.

අනුත්ගේ සැපත-සතුව තමන්ට ම ලද දෙයක් සේ සලකා ර්ට අනුරුපව සතුවූ වීම මුදිතාවේ ප්‍රධාන ලක්ෂණය යි.

එනෑම අයකු දැනැමි ලෙස ලබා ඇති සැප සම්පත් දුක සතුවූ වනවා මිස ඊර්ජ්‍යා තොකළ යුතු ය. අනුත් විසින් විදිනු ලබන සැප සම්පත් දුක තමන්ගේ සිත දූෂණය කර ගැනීම තරම් තවත් අනුවණ කමක් නැත.

සතුව යන වචනය ප්‍රීතිය යන අර්ථය දීමට බොහෝ සෙයින් යෙදෙයි. එහෙත් මෙහි සඳහන් සතුව, සාමය ප්‍රීතිය නොවේ. ඒ ප්‍රීතියට කෙලෙස් ධර්ම මූලික වේ. මුදිතාව නිසා ඇති වන සතුව නික්ලේයි. අප ඇති කරගත යුත්තේ ඒ කෙලෙස් රහිත සතුව යි.

**ලපෙක්ඩා**

ලපෙක්ඩා හෙවත් උපේක්ෂාව යනු සිතෙහි ඇති වන මැදහත් බව යි. ගැටලුවක දී කරදරයක දී පමණක් නොව ජීවිතය හා සම්බන්ධ ඕනෑ ම අවස්ථාවක අන්තරාම් සිතුවිලිවලට නොයා අපක්ෂපාතිව ඉවසීමෙන් කටයුතු කරන ස්වභාවය ඇත්තේ උපේක්ෂාව තුළ ය.

පුද්ගලයන් හා වස්තුන් කෙරෙහි විවිධාකාර බැඳීම් ඇතිව වෙසෙදීදී ඇති වන මානසික ගැටුම් නිසා සිනෙහි සමඟ බව බිඳී යයි. සින ව්‍යාකුල වෙයි. එවන් අවස්ථාවලදී මෙක් උපේක්ෂාව නැතහොත් සමඟ බව ඇති කර ගැනීම අතිගය වැදගත් ය. එවිට ගැටු විසඳා ගනිමන් ජීවිතයේත් සමාජයේත් යථා ස්වභාවය අවබෝධය අවබෝධ කරගැනීමට පහසු වනු ඇත.

රාගය, ද්වේශය ආදී කෙලෙස් සිතිවිලිවලට ප්‍රතිචිරදේශව ඉහත සිතිවිලි ක්‍රියා කරන නිසා විවිධ කෙලෙස් ධර්ම සිතට ඇතුළත් වීම වැළකි යයි. මෙත්තා ආදී සිතිවිලි ඇත්තෙක් නිරන්තරයෙන් සෞමාජයේ ය. ඒ නිසා ම ඔවුනු උත්තමයේ ය.

නොඳුවසිල්ල, අසහනය, අතාප්තිය ආදී තරක සිතිවිලි ඉවතලා උත්තම ජීවිත ගෙවන්නට පුද්ගලයාට ඉවහල් වනුයේ මෙම සතර බ්‍රහ්ම විහරණ ය.

## 2. සතර සංග්‍රහ වස්තුව

පුද්ගල ජීවිතය අර්ථවත් කර ගැනීම උදෙසා බුද්ධහමෙන් නිරදේශ කොට ඇති තවත් ප්‍රධාන ප්‍රතිපත්තියක් ලෙස සතර සංග්‍රහ වස්තුව සඳහන් වේ. සතර සංග්‍රහ වස්තුව පැතිකඩ දෙකකින් අර්ථ ගැන්වී ඇති බව දක්නට ඇත. ඉන් පළමුවැන්න පොදුවේ පුද්ගල ජීවිතය අර්ථවත් කර ගැනීම උදෙසා අනුගමනය කළයුතු ප්‍රතිපත්තියක් ලෙස ද දෙවැන්න රටක පාලකයා සිය මහජනයා වෙනුවෙන් අනුගමනය කළයුතු ප්‍රතිපත්තියක් ලෙස දැක්වේ. මෙහි විස්තර වනුයේ ඉහත සඳහන් පළමු අර්ථය මූලික කරගෙන ය.

ඒ අනුව පුද්ගලයාගේ ජීවිතය අර්ථවත් කර ගැනීම උදෙසා කරුණු හතරක් වශයෙන් මෙම ප්‍රතිපත්තිය දක්වා ඇත. දනය, ප්‍රියවනිය, අර්ථවර්යාට, සමානාත්මකාව යනු ඒවා ය.

### දනය

දනය යනු දීම සි. එනම් පරිත්‍යාගය සි. සාමූහ්‍යවාරී මිනිසකු වන මිනිසා වෙසෙන්නේ පුද්ගල සමූහයකින් යුත් සමාජයක ය. එවිට සාමූහික පැවැත්ම උදෙසා විවිධාකාර පරිත්‍යාග කිරීම සිදු කිරීමට පුද්ගලයාට සිදු වේ. අවස්ථානුකුලව එම ඕනෑ ම පරිත්‍යාගයක් කිරීම පුද්ගලයාගේ වගකීමකි. දානය ලෙස ගොරවනීයව කරන එම සමාජ වගකීම සමාජ ජීවිතයේ දී වැදගත් වේ.

තමාට ලැබෙන ඕනෑ ම දෙයක් දන්දීම, පරිත්‍යාග කිරීම පමණක් ම මෙහි දනය ලෙස තෙගැනේ. සාමූහික පැවැත්ම උදෙසා කරන පරිත්‍යාගය ම මෙහි දනය නම් වේ. එය ඉව්‍ය වශයෙන් නොව උපදේශනාත්මක සිතුවිල්ලක් මිනින් කරන පරිත්‍යාගයක් ද විය හැකි ය.

සාමූහිකව විසිමේදී ලෝහී, මසුරු, කුහක ගති යම් පුද්ගලයෙකු තුළ පවතී නම් ඔහු සමාජ රාමුවෙන් ඇත් කෙරෙයි. ඔහු පුදෙකකා වී යයි. එවිට ඔහුට පුද්ගල අරමුණු හෝ සමාජ අරමුණු කරා යා නොහැකි ය. එම නිසා පරිත්‍යාගයිලිව කටයුතු කිරීම ග්‍රේඛ්‍ය ය.

## ප්‍රියවචනය

සාමූහිකව විසිමේ දී සුභදිගිලිව කෙරෙන ඇමතිම්වලට සැම පුද්ගලයකු ම අසන්නට කැමති ය. එවිට සියලු දෙනාට අනෙක්නා ගෞරවය සහිතව විසිමට අවස්ථාව උදා වේ. ප්‍රිය වචනය යනුවෙන් අදහස් කරනුයේ ඒ අනෙක්නා ගෞරවය උදෙසා ඉවහල් වන වචන ය. එම වචන ඇසීමෙන් පුද්ගලයා නොයවටේ. පුද්ගලන්තර බිඳියාමක් සිදු නොවේ. හිතියටත් තැනි ගැනීමටත් පත් නොවේ. කාලය ද කා දමන අර්ථීන වූවක් නොවේ. මෙම වැරදි වචන අවස්ථා හතරෙන් මිදි මුවින් පිට වන යම් වචනයක් වේ නම් එය ප්‍රිය වචනයකි. එවැනි වචන ඇසීමට මිනිසුන් පමණක් නොව සමස්ත සත්ත්ව ලෝකය ම ප්‍රිය ය. අප භා ජීවත් වන තිරිසන් සතුන්ගේ හැසිරීම්වලින් ඒ බව තහවුරු වේ.

ඛුදුරුදුන්ගේ දේශනාව නම් යමෙක් කතා කළයුතු නම් එය ප්‍රිය වචනයක් ම විය යුතු ය. ප්‍රිය වචනවලින් තොර නම් කතා නොකර සිටීම යහපත් බවයි.

ප්‍රිය වචන කතා කිරීමේ වැදගත්කම ඇත්තේ ඇසීමෙන් අන් අය සතුවූ කිරීම තුළ පමණක් නොවේ. එවැනි වචන කතා කරන්නාට විවිධාකාර අර්ථ රාඛියක් හිමි කර ගැනීමට හේතු වේ. එවැනි අර්ථ අත්පත් කර ගැනීම සාමාන්‍ය පැවැත්මට ඉමහත් පිටුවහලකි.

## අර්ථවර්යාව

පුද්ගලයාට සමාජගතව විසිමේ දී ආත්මාර්ථය පමණක් ගැන සිතා කටයුතු කිරීමට ඉඩක් නැත. එසේ යම් පුද්ගලයකු සිතන්නේ නම් ඔහු ද සමාජ රාමුවෙන් බැහැර වේ. එවිට සමාජගතව විසිමෙන් ඔහුට ලැබෙන වරප්‍රසාද අභිමි වී යයි. එම නිසා සමාජයේ වෙශෙන අන් අය කෙරෙහි ද සිතා මතා ඔවුන්ගේ ද යහපත උදෙසා කටයුතු කිරීමට පුද්ගලයාට සිදු වේ. සතර සංග්‍රහ වස්තුවේ අර්ථවර්යාව යනුවෙන් අදහස් කෙරෙන්නේ එම පරාර්ථවර්යාව සි.

## “පරක්. පටිපණ්ඩු”

යන බුදු ඔවැන්ට අනුව පුද්ගල ජීවිතය තුළ පරාර්ථය අනිවාර්ය ය. මින් අදහස් කෙරෙන්නේ ස්වකීය ජීවිතය ම අනුන් උදෙසා කැප කරමින් කටයුතු කිරීම නොවේ. ධාර්මිකව තම ජීවිතය අර්ථවත් කර ගැනීම පළමුව සිදු කොට අන් අයගේ ද ජීවිත ආලෝකවත් කරලීම උදෙසා අවස්ථානුකූලව සිය ගක්ති ප්‍රමාණයෙන් දෙක වී කටයුතු කිරීම වැදගත් වේ. සැබැඳු පරාර්ථ වර්යාව යනු එය සි.

ଆත්මාර්ථය අපේක්ෂා කිරීම වැනි යටි අරුත් සහිතව කරන පරාර්ථ වර්යාවක් ද සමාජයේ දක්නට ඇත. එය සැබැඳු පරාර්ථ වර්යාව නොවේ.

## සමානාත්මකාව

ජාති-කුල වශයෙන් හෝ කඩ සුදු-වර්ණ වශයෙන් හෝ ධනය-බලය වශයෙන් හෝ උගත්-නූගත් වශයෙන් හෝ ආදි විවිධ වර්ග කිරීම්වලට යටත් නොකොට සමාජයේ වෙශෙන සියල්ලන් තමා හා සමාන කොට සැලකීම සමානාත්මකා ගුණය යි.

ඉහත බෙදීම යටතේ වර්ග කොට සැලකීමෙන් සමාජ සාමූහිකත්වය බිඳී යයි. එවිට පුද්ගල සමාජ වශයෙන් ඉදිරියට යාමට (සමාජ ප්‍රගමනයට) තිබෙන ඉඩ කඩ ඇතිරි යයි. ඒ පුද්ගලයා සතු ගුණාත්මක වට්නාකම්වලට අගයක් දී රට අනුරුදුව කටයුතු කිරීම වර්ගවාදය නොවේ. එය සමාජයක පැවතිය යුතුය.

**“පුජාව පුජනීයානා”  
“පණ්ඩිතානා ව සෙවනා”**

වැඩි වචනවලින් ද ඉස්මතු කරන්නේ අගය කළ යුත්තා, පිදිය යුත්තා උසස් කළ යුතු බව යි. ඉහත බෙදීම යටතේ අභේතුව වර්ගවාදී නොවේ සාමූහික අගයක් සහිතව කටයුතු කිරීම සමානාත්මකාව යි.

ඉහත විස්තර වූ කරුණු හතර පදනම් කරගෙන සමාජයේ අන්තර් සංග්‍රහාත්මක ව කටයුතු කරන්නේ නම් එම සමාජය පරිභානියට පත් නොවේ. එමෙන් ම ඒ තුළින් ඔවුනාවුන් අතර තව තවත් සුහදිතා ගොඩනැගී යහපත් සමාජයක් ඩිඟි වේ.

### ත්‍රියාකාරකම තු

පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. යහපත් සමාජයක් ඇති කරලීම සඳහා සතර බුන්ම විහරණ කෙසේ ඉවහල් වන්නේ ද යි පහද්දන්න.
2. සමාජයට කළයුතු සංග්‍රහයක් ලෙස සතර සංග්‍රහ වස්තුව දක්වන ලද්දේ ඇයි දියු පහද්දන්න.
3. සතර බුන්මවිහරණ පුද්ගලයාගෙන් ඇත්ත්වන විට ඇතිවන ස්වභාවය කවරාකාර දැයි විස්තර කරන්න.
4. දනය යන්න සමාජමය වශයෙන් හා ආගමික වශයෙන් වැදගත් වන අයුරු පැහැදිලි කරන්න.
5. “යහපත් සමාජයක් ගොඩ තගමු” යන මැයෙන් රචනයක් ලියන්න.